

## අනුරාධපුර මහා නගර සභාවේ අයවැය සාරාංශය 2023

අනුරාධපුර මහා නගර සභාව වසරක් සඳහා ආදායම් උත්පාමනය හා වියදම් කළමණාකරණය සඳහා සැලසුම් මාර්ගෝපදේශනයක් ලෙස අයවැය භාවිතා කරයි. පළාත් පාලන ආයතනයක අයවැය පොදු ලේඛනයක් වන අතර පළාත් පාලන ආයතනයක සංවර්ධන ප්‍රමුඛතා හා මූල්‍ය කළමණාකරණය තේරුම් ගැනීම සඳහා එය භාවිතා වේ. පළාත් පාලන ආයතනයක අයවැය මගින් පුරවැසියන් සඳහා බොහෝ ප්‍රයෝජනවත් තොරතුරු සැපයිය හැකි වන අතර ඒ වාසිත් කිහිපයක් පහත පරිදි ලැයිස්තුගත කළ හැකිය.

- අදාළ වර්ෂය සඳහා හඳුනාගත් ක්‍රියාවලිය ප්‍රමුඛතාව.
- පළාත් පාලන ආයතනයේ නායකත්වය පිළිබඳ දැක්ම.
- පළාත් පාලන ආයතනය සම්බන්ධ මූලික තොරතුරු.
- ආදායම් මූලාශ්‍ර හා ස්වයං උත්පාදන ආදායම් පිළිබඳ විස්තර.
- වර්ෂය සඳහා යෝජිත සේවා හා වියදම් විස්තර සඳහා වූ ප්‍රතිපාදන.
- වර්ෂය සඳහා යෝජිත සංවර්ධන කටයුතුවල ලැයිස්තුව.

මෙම අයවැය සාරාංශය 2023 වර්ෂයේ වාර්ෂික අයවැය සංස්ලේෂණය කරමින් අනුරාධපුර මහා නගර සභාවේ මූල්‍ය හා සේවා සම්බන්ධ තීරණාත්මක තොරතුරු සරල ලෙස මහජනතාව වෙත බෙදාහැරීමේ අරමුණින් සකස් කර ඇත. අයවැය පිළිබඳ දළ විශ්ලේෂණයක් පහත දැක්වේ.

2023 සංක්ෂිප්ත අයවැය

ආදායම් විස්තරය	අයවැය 2023
වරිපනම් හා බදු	117,581,041
කුලීය	112,317,934
බලපත්‍ර	29,979,000
සේවා ගාස්තු	80,826,000
වරෙන්තු පිරිවැය හා දඩමුදල්	19,683,351
වෙනත් ආදායම්	59,836,000
370 ආදායම් ප්‍රතිපාදන (සියළුම වැටුප් සම්බන්ධ)	257,805,125
370 ආදායම් ප්‍රතිපාදන වැටුප් හැර	0.00
<b>මුළු පුනරාවර්ථන ආදායම</b>	<b>678,028,451</b>
ප්‍රාග්ධන දීමනා	14,000.00
ණය	0.00
ප්‍රාග්ධන වත්කම් විකුණුම්	0.00
වෙනත් ප්‍රාග්ධන ලැබීම්	0.00
<b>මුළු ප්‍රාග්ධන ලැබීම්</b>	<b>14,000.00</b>

වියදම් විස්තර

වියදම් විස්තර	2023 අයවැය
පුද්ගලික දීමනා	408,500,265
ගමන් වියදම්	2,192,600
සැපයුම් හා අවශ්‍යතා	116,925,681
ප්‍රාග්ධන වත්කම් අලුත්වැඩියාව හා නඩත්තුව	52,618,100
ප්‍රවාහන සන්නිවේදන සහ උපයෝගීතා සේවා	23,782,400
පොලී ගෙවීම්,ලාභාංශ	4,847,833
ප්‍රදාන දායකත්ව හා සහනාධාර	3,301,000
විශ්‍රාම වැටුප්, විශ්‍රාම ප්‍රතිලාභ හා පාරිකෝෂික	367,200
සම්පූර්ණ පුනරාවර්තන වියදම	612,535,79
ප්‍රාග්ධන වියදම්	46,514,000
පුනරුත්ථාපන අරමුදුදල්	0.00
ණය ගෙවීම්	18,992,373
මුළු ප්‍රාග්ධන දීමනා	65,506,373

අයවැය අනිරික්තය

1,000

අනුරාධපුර මහනගර සභාවේ අයවැය අතිරික්තය 1,000.00 කි. ලැබෙන සියළුම ආදායම් ඵලදායී ලෙස යෙදවීම සඳහා මෙම අයවැය මගින් ප්‍රතිපාදන සලසා ඇත.

පළාත් පාලන ආයතනයේ අරමුදල් ප්‍රවාහය

ප්‍රධාන වශයෙන් වර්ග දෙකකි.

1. ස්වයං මූලාශ්‍ර

2. භාහිර මූලාශ්‍ර

ස්වයං උත්පාදන ආදායම - අනුරාධපුර මහා නගර සභාව පහත සඳහන් ස්වයං උත්පාදන ආදායම් මූලාශ්‍ර වලින් සමන්විත වේ.

1. වරිපනම් හා බදු.
2. කුලී.
3. බලපත්‍ර.
4. සේවා ගාස්තු.
5. වරෙන්තු හා දඩ මුදල්.
6. වෙනත් ආදායම්.

භාහිර මූලාශ්‍ර - යම්කිසි අවස්ථාවලදී රජයෙන් හෝ රාජ්‍ය නොවන සංවිධාන වලින් ප්‍රධාන වශයෙන් අරමුදල් ලැබෙයි. භාහිර මූලාශ්‍ර කොටස් දෙකකි. එනම්,

1. පුනරාවර්තන කාර්යයන් සහ අරමුදල් ප්‍රධානය.


2. සංවර්ධන වැඩසටහනක් සඳහා මූලධන ප්‍රධාන.

1. 2023 වර්ෂයේ අනුරාධපුර මහනගර සභාවේ සමස්ථ ආදායම් සම්පාදනය.

අනුරාධපුර මහනගර සභාව විසින් 2023 වර්ෂයේ යෙදවීමට අපේක්ෂිත සමස්ථ ආදායම රු.මිලියන 678 කි.

මූලාශ්‍රය	වෙන්කළ අරමුදල රුපියල්
බාහිර අරමුදල	257,805,125
පළාත් පාලන ආයතනයේ අරමුදල්	420,223,326


**2023 වර්ෂයේ මුළු අරමුදල් ප්‍රවාහය.**



පළාත් පාලන ආයතනයේ මුළු අරමුදල් ප්‍රවාහයෙන් 62% ක් පමණක් ස්වයං මූලාශ්‍ර මගින් කළමනාකරණය කිරීමට සැලසුම් කර ඇත. සම්පූර්ණ අරමුදල් අවශ්‍යතාවයෙන් ඉතිරි 38% බාහිර අරමුදල් වලින් සැපයීමට තීරණය කර ඇත.

**ගලා එන අරමුදල් (ප්‍රාග්ධන)**


මූලාශ්‍රය	වෙන්කළ අරමුදල රුපියල්
බාහිර අරමුදල්	14,000.00
පළාත් පාලන ආයතනයේ අරමුදල්	65,492,373



පළාත් පාලන ආයතනයේ මුලු ප්‍රාග්ධන අරමුදල් ප්‍රවාහයෙන් 100% ක් පමණක් මූලාශ්‍ර මගින් කළමනාකරනය කිරීමට සැලසුම් කර ඇත. එය නම් ඇස්තමේන්තු සකස් කිරීමේදී මූලධන ප්‍රධාන ඇස්තමේන්තු නොලද වර්ෂය තුළදී ලැබෙන මූලධන ප්‍රධාන අනුව පරිපූරක අයවැය සම්මත කිරීම මගින් ප්‍රතිපාදන යෙදවීමට බලාපොරොත්තු වේ.


**2.3 මුළු අරමුදල් ගලා ඒම. (සුනරාවකර්ෂ හා ප්‍රාග්ධන කාණ්ඩයේ.)**

සුනරාවකර්ෂ	678,028,451
ප්‍රාග්ධන	14,000



**3. මුළු අරමුදල් පිටතට ගලා යාම. (සුනරාවකර්ෂ හා ප්‍රාග්ධන කාණ්ඩයේ.)**


සුනරාවකර්ෂ	612,535,079
ප්‍රාග්ධන	65,506,373



පළාත් පාලන ආයතනයේ මුලු අරමුදල් පිටතට ගලා යාමෙන් 90% ක් පුනරාවතරණ වියදම් සඳහා වැයකිරීමටත් ඉතිරි 10% ප්‍රාග්ධන වියදම් ලෙස වැය කිරීමටත් සැලසුම් කර ඇත.

ස්වයං අරමුදල් වියදම් කිරීමට සැලසුම් කළ ආකාරය. (පුනරාවතරණ හා ප්‍රාග්ධන කාණ්ඩයේ)

පුනරාවතරණ	354,729,953
ප්‍රාග්ධන	65,492,373




පළාත් පාලන ආයතනයේ ස්වයං අරමුදල් වියදම් කිරීමේදී 84% ක් පුනරාවතරණ වියදම් සඳහා වැය කිරීමටත් ඉතිරි 16% ක් ප්‍රාග්ධන වියදම් ලෙස වැය කිරීමටත් සැලසුම් කර ඇත.

### 3.3 පුනරාවතරණ කාර්යයන් සඳහා සියලුම අරමුදල් වෙන් කිරීම. (ක්‍රියාකාරී කාණ්ඩය)

පුද්ගලික දීමනා	408,500,265
ගමන් වියදම්	2,192,600
සැපයුම් හා අවශ්‍යතා	116,925,681
ප්‍රාග්ධන වත්කම් අලුත්වැඩියාව හා නඩත්තුව	52,618,100




ප්‍රවාහන සන්නිවේදන සහ උපයෝගීතා සේවා	23,782,400
පොලී ගෙවීම්,ලාභාංශ	4,847,833
ප්‍රදාන දායකත්ව හා සහනාධාර	3,301,000
විශ්‍රාම වැටුප්, විශ්‍රාම ප්‍රතිලාභ හා පාරිකෝෂික	367,200



4.1. අරමුදල් උපයෝගීතා සැලැස්ම. (මූලාශ්‍ර වර්ගය මත පදනම්ව)


අරමුදල් මූලාශ්‍ර වර්ගය	බාහිර අරමුදල්	ස්වයං අරමුදල්
පුනරාවතරණ	257,805,125	354,729,953
ප්‍රාග්ධන	14,000.00	65,492,373



- බාහිර අරමුදල් වලින් 100% ක් පුනරාවතරණ වියදම් සඳහා භාවිතා කිරීමට සැලසුම් කර ඇත.
- ස්වයං අරමුදල් වලින් 84% ක් පුනරාවතරණ වියදම් සඳහා භාවිතා කිරීමට සැලසුම් කර ඇති අතර 16% ක් ප්‍රාග්ධන වියදම් සඳහා වැය කිරීමට සැලසුම් කර ඇත.

5.1. ස්වයං උත්පාදන ආදායමේ වැදගත්කම.


ස්වයං උත්පාදන ආදායම.	420,223,326
බාහිර අරමුදල් මාරු කිරීම.	257,805,125



පළාත් පාලන ආයතනයෙහි සම්පූර්ණ මුදල් අවශ්‍යතාවයෙන් 62% ක් ස්වයං උත්පාදන ආදායමෙන් ආවරණය වන අතර ඉතිරි 38% ක අරමුදල් අවශ්‍යතාවය බාහිර අරමුදල් මත රඳා පවතී.

### 6.1. ස්වයං උත්පාදන ආදායමට දායක වන මූලාශ්‍ර.


වරිපනම් හා බදු	117,581,041	28%
කුලීය	112,317,934	27%
බලපත්‍ර	29,979,000	7%
සේවා ගාස්තු	80,826,000	19%
වරෙන්තු පිරිවැය හා දඩමුදල්	19,683,351	5%
වෙනත් ආදායම්	59,836,000	14%



මුළු ස්වයං උත්පාදන ආදායමෙන් 27% ක් කුලී ආදායම් අය කිරීමට සැලසුම් කර ඇත. මුළු ස්වයං උත්පාදන ආදායමින් කුලී හා වෙනත් ආදායම් මූලාශ්‍ර දෙකෙන් 38% ක් වෙනත් ආදායම් වේ. වරිපනම් බදු 28% ක් හා බලපත්‍ර ගාස්තු 7% ක් අය කිරීමට සැලසුම් කර ඇත. මේ තත්වය පළාත් පාලන ආයතනයක් වශයෙන් අනුරාධපුර මහා නගර සභාවේ ප්‍රශස්ත මට්ටම මත පවතින බවක් දක්නට ලැබේ.

7. ස්වයං උත්පාදන ආදායම් උපයෝගීතා සැලැස්ම. (පුනරාවර්තන හා ප්‍රාග්ධන කාණ්ඩයේ)

පුනරාවර්තන	354,729,953
ප්‍රාග්ධන	65,492,373



පළාත් පාලන ආයතනයේ ස්වයං උත්පාදන ආදායමෙන් වියදම් නිර්මේදී 84% ක් පුනරාවර්තන වියදම් සඳහා වැයකිරීමටත් ඉතිරි 16% ප්‍රාග්ධන වියදම් ලෙස වැය කිරීමටත් අරමුදල් වෙන් කිරීම සැලසුම් කර ඇත.

### 8.1 Key Budget Indicators 2023

KBI 1 - ස්වයං උත්පාදන ආදායම් ප්‍රතිශතය	<b>62.00</b>
KBI 2 - ස්වයං උත්පාදන ආදායම් ප්‍රතිශතය අනුව ප්‍රාග්ධන වියදම්	<b>16.00</b>
KBI 3 - ස්වයං උත්පාදන ආදායම් ප්‍රතිශතය අනුව පුද්ගලික දීමනාව	<b>36.00</b>
KBI 4 - ස්වයං උත්පාදන ආදායම් ප්‍රතිශතය අනුව වෙනත් පුනරාවර්තන වියදම්	<b>49.00</b>

Allowable Limits of KBIs	Max	Min
KBI 1 -	75%	50%
KBI 2 -	30%	20%
KBI 3 -	15%	5%
KBI 4 - Other Recurring Expenses by Own Revenue Percentage	55%	45%

## 8.2 Allowable Limits of KBIs 2023

	Min	KBI 2022	Max
KBI1 : Own Revenue	50%	62%	75%
KBI2 : Capital Expenses	20%	16%	30%
KBI3 : Temp Staff Salary and Benefits	5%	36%	15%
KBI4 : Other Rec Expenses	35%	49%	45%

